

# EQUATION

## GRADE 10

### UNIT 15

SUJEEWA AMARATUNGA  
NATIONAL DIPLOMA IN TEACHING (MATHS SP.)  
B.ED (MATHS) MSC (EDUCATION)

## සම්බන්ධ

### සරල සම්බන්ධ

වරහන් ඉවත් කර, හරයන් නැතිකර (පොදු හරයකින් ගුණකර) විජීය පද එක් පැත්තකටත් (පිළිතුර දහ වන පරිදි) සංඛ්‍යා අනෙක් පැත්තටත් සකසා ගත්ත. අවසන් පිළිතුර හැකිතාක් සරල කරන්න.

$$\text{සේ 1)} \quad 2(x - 1) + 5 = \frac{x}{2}$$
$$2x - 2 + 5 = \frac{x}{2} \quad (\text{පොදු හරය 2})$$

$$\begin{aligned} 4x - 4 + 10 &= x \\ 4x - x &= -6 \\ \frac{3x}{3} &= \frac{-6}{3} \\ x &= -2 \end{aligned}$$

---

---

$$\text{සේ 2)} \quad \frac{4}{5m} - \frac{1}{3m} = \frac{7}{30} \quad (\text{පොදු හරය } 30m)$$
$$\frac{4}{5m} \times 30m - \frac{1}{3m} \times 30m = \frac{7}{30} \times 30m$$

$$\begin{aligned} 24 - 10 &= 7m \\ \frac{14}{7} &= \frac{7m}{7} \\ \underline{2} &= m \end{aligned}$$

(01)

$$\text{සෙවය: 3). } \frac{a}{a-1} + \frac{3}{4} = \frac{1}{a-1} \quad (\text{පොදු හරය } 4(a-1) )$$

$$\frac{a}{(a-1)} \times 4(a-1) + \frac{3}{4} \times 4(a-1) = \frac{1}{(a-1)} \times 4(a-1)$$

$$\begin{aligned} 4a + 3(a-1) &= 4 \\ 4a + 3a - 3 &= 4 \\ 7a &= 7 \\ \underline{a} &= 1 \end{aligned}$$

### HOME WORK : 15:1

සරල සමීකරණ ගොඩනැගීම

ලදා : 1). පියෙකු හා දරුවන් රු.270/- මුදලක් සමස් බෙදාගත් විට එක් අයෙකුට ලැබෙන මුදල රු.45 කි. දරුවන් ගණන  $x$  ලෙස ගෙන  $x$  සොයන්න.

$$\frac{270}{1+x} = 45$$

$$\begin{aligned} 270 &= 45(1+x) \\ 270 &= 45 + 45x \\ \frac{225}{45} &= \frac{45x}{45} \\ 5 &= x \end{aligned}$$

$\therefore$  දරුවන් ගණන 5

(02)

උදා: 2)  $\frac{3}{5}$  යන හාගයේ ලවයටත් එකම සංඛ්‍යාව එකතු කළ විට ලැබූණු  
හාගය  $\frac{9}{10}$  වේ. එකතු කළ සංඛ්‍යාව කියද?

$$\frac{3+x}{5+x} = \frac{9}{10}$$

$$\begin{aligned} 10(3 + x) &= 9(5 + x) \\ 30 + 10x &= 45 + 9x \\ 10x - 9x &= 45 - 30 \\ x &= 15 \end{aligned}$$

$\therefore$  එකතු කළ සංඛ්‍යාව 15

---

### සමගාමී සම්බන්ධ සෑබඳතා (Simultaneous Equations)

නොදුන්නා පද දක් සහිත සම්බන්ධ සෑබඳතා සෑබඳතා ලෙස හඳුන්වයි. ඒවා විසඳීම සඳහා සංගුණක සමාන පද සොයා ගත යුතුය.  
(නැත්තම් ඒවා ගුණ කිරීමෙන් සාදා ගත යුතුය.)

ඉන්පසු එම සංගුණක සමාන වූ පද වල

- ලකුණු සමාන නම්, සම්බන්ධ සෑබඳතා අඩු කරන්න.
- ලකුණු අසමාන නම්, සම්බන්ධ එකතු කරන්න.

ඒවිට සංගුණක සමාන පද ඉවත් වී සරල සම්බන්ධතායක් ලැබේ. ඒවා විසඳීමෙන් නොදුන්නා පද (අයුත පද) සොයා ගත හැක.

$$\text{සේ: } 2x + y = 5 \quad \text{--- } 1$$

$$x - y = 4 \quad \text{--- } 2$$

- සංග්‍රහක සමාන පද - තිබේ ( $y$  පද වල)
- ඒවායේ ලකුණ - අසමානය (සම්කරණ එකතු කරමු)

එවිට  $x$  පද ඉතිරි වේ.

$$1 + 2 \quad 3x = 9$$

$$\underline{\underline{x = 3}}$$

$$2 \text{ න් } 3 - y = 4$$

$$3 - 4 = y$$

$$\underline{\underline{-1 = y}}$$

$$\text{සේ: 2) } 3x - 2y = 5 \quad 1$$

$$3x + y = 11 \quad 2$$

- $x$  පාද වල සංග්‍රහක සමානය.
- ඒවායේ ලකුණ සමානය. එමනිසා සම්කරණ අනු කරමු.

$$1 - 2 \quad -2y - (+y) = 5 - 11$$

$$-2y - y = -6$$

$$\frac{-3y}{-3} = \frac{-6}{-3}$$

$$\underline{\underline{y = +2}}$$

(04)



$$2 \text{ തും , } \quad 3x + 2 = 11$$

$$\frac{3x}{3} = \frac{9}{3}$$

$$\underline{\underline{x = 3}}$$

$$\begin{bmatrix} x = 3 \\ y = 2 \end{bmatrix} \quad //$$

Ex: 3)  $x - 2y = 6 \quad \text{--- (1)}$   
 $3x + y = 4 \quad \text{--- (2)}$

❖ സംഗ്രഹക സമാന പദ നാലു.  $y$  പദ വല സംഗ്രഹക സമാന കരമു.

$$(2) \times 2, \quad 6x + 2y = 8 \quad \text{--- (3)}$$

$$x - 2y = 6 \quad \text{--- (1) ലഭിച്ച ലിയമു.}$$

ഒരു സംഗ്രഹക സമാനക്രിയ. ലക്ഷ്യം അസമാനക്രിയ. ശമ്പളിക്കാ സമീകരണ ലീക്കു കരമു.

$$(3) + (1) \quad \frac{7x}{7} = \frac{14}{7}$$

$$\underline{\underline{x = 2}}$$

2 തും  $6 + y = 4$   
 $y = 4 - 6$   
 $\underline{\underline{y = -2}}$

$x = 2$   
 $y = -2$  //

සේ: 4)

$$\begin{aligned} 3x - 4y &= 8(2 - y) + 1 \\ 2(2x + 3y) &= 26 - y \end{aligned}$$

මෙවන් අවස්ථාවල සමීකරණ නම් කිරීමට පෙර ඒවායේ වරහන් ඉවත් කර සකස් කර ගත යුතුය.

$$\begin{aligned} 3x - 4y &= 16 - 8y + 1 \\ 3x + 4y &= 17 \end{aligned} \quad \textcircled{1}$$

$$\begin{aligned} 4x + 6y &= 26 - y \\ 4x + 7y &= 26 \end{aligned} \quad \textcircled{2}$$

$$\textcircled{1} \times 4, \quad 12x + 16y = 68 \quad \textcircled{3}$$

$$\textcircled{2} \times 3, \quad 12x + 21y = 78 \quad \textcircled{4}$$

$$\begin{array}{rcl} \textcircled{4} - \textcircled{3} & \frac{5y}{5} & = \frac{10}{5} \\ & y & = 2 \end{array}$$

$$\textcircled{1} \text{ ත් , } \quad 3x + 8 = 17$$

$$\begin{array}{rcl} 3x & = 9 & [x = 3] \\ x & = 3 & [y = 2] \end{array} \quad //$$

## සමාජී සම්කරණ ගොඩ නැගීම

ලදා: 1) පමා කමිස 2 කත්, පමා කළිසම් 3 කත් මිල රු.1,150 කි. පමා කමිස 3 කත්, පමා කළිසම් 1 කත් මිල රු.850කි. පමා කමිසයක මිල රු.x ද පමා කළිසමක මිල රු.y ද ලෙස ගෙන

- I. සම්කරණ යුගලක් ගොඩ නගන්න.
- II. ඒවා විසදා කමිසයක හා කළිසමක මිල සොයන්න.

$$\begin{array}{rcl} 2x + 3y & = & 1150 \\ 3x + y & = & 850 \end{array} \quad \begin{array}{c} 1 \\ 2 \end{array}$$

$$\textcircled{2} \times 3, \quad \begin{array}{rcl} 9x + 3y & = & 2550 \\ 2x + 3y & = & 1550 \end{array} \quad \begin{array}{c} 3 \\ \textcolor{red}{1} \end{array}$$

$$\begin{array}{rcl} \textcircled{3} - \textcircled{1} & & 7x = 1400 \\ & & x = 200 \end{array}$$

$$\begin{array}{l} \textcircled{2} \text{ න් } \quad 600 + y = 850 \\ \quad \quad \quad y = 250 \end{array}$$

එනම් කමිසයක මිල රු.200

කළිසමක මිල රු.250

## වර්ගජ සමීකරණ (Quadratic equations)

$ax^2 + bx + c = 0 \quad (a \neq 0)$  ආකාරයට පවතින සමීකරණ වර්ගජ සමීකරණ නම් වේ.  
( $a, b, c$  යනු නිඩිල වේ)

$$\begin{aligned} \text{සෙදු: } \quad & x^2 = 0 \\ & 2x^2 = 0 \\ & -3x^2 = 0 \\ & 2x^2 - 5 = 0 \\ & 4x^2 - 2x = 0 \\ & -3x^2 + 2x - 3 = 0 \end{aligned}$$

වර්ග සමීකරණ විසඳුනු ලබන්නේ සාධක වෙන්කර එම එක් එක් සාධකයක් ගුනාත සමාන කිරීමෙනි.

මෙහිදී වැදගත්වන කාරණය වන්නේ, යම් පද උක් සාධක 2ක හෝ සාධක 2ක ගුණීතය ගුනා වීමට නම් ඉන් එක් සාධකයක් හෝ පදයක් ගුනා විය යුතු බවය.

$$\begin{aligned} \text{සෙදු: } 1) \quad & x^2 - 2x = 0 \\ & x(x - 2) = 0 \\ & \begin{array}{c} \swarrow \quad \searrow \\ x = 0 \text{ හෝ } x - 2 = 0 \end{array} \\ & \underline{\underline{x = 0}} \quad \underline{\underline{x - 2 = 0}} \\ & \underline{\underline{x = 2}} \end{aligned}$$

(08)

$$\text{செய் 2) } 4x^2 + 2x = 0$$

$$2x(2x + 1) = 0$$

$$2x = 0 \text{ கோ} \quad 2x + 1 = 0$$

$$\frac{2x}{2} = 0 \text{ கோ} \quad 2x = -1$$

$$\underline{\underline{x = 0}} \quad \underline{\underline{x = \frac{-1}{2}}}$$

$$\text{செய் 3) } x^2 = 9$$

$$x^2 - 9 = 0$$

$$(x - 3)(x + 3) = 0$$

$$\therefore x - 3 = 0 \text{ கோ} \quad x + 3 = 0$$

$$\underline{\underline{x = 3 \text{ கோ} \quad x = -3}}$$

$$\text{செய் 4) } x^2 - 3x + 2 = 0$$

$$(x - 2)(x - 1) = 0$$

$$x - 2 = 0 \text{ கோ} \quad x - 1 = 0$$

$$\underline{\underline{x = 2 \text{ கோ} \quad x = 1}}$$

(09)

Ques: 5)  $x^2 - 4x - 21 = 0$

$$(x - 7)(x + 3) = 0$$
$$\therefore x - 7 = 0 \text{ or } x + 3 = 0$$
$$\underline{\underline{x = 7 \text{ or } x = -3}}$$

### HOME WORK : EXERCISE 15:3

(10)